

1. මූල්‍ය ප්‍රකාශන

1.1 වියාචනය කළ මතය

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ (සම්මේලනය) 2023 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් වියදම් ප්‍රකාශනය, සමුච්චිත අරමුදල් වෙනස් වීමේ ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමග සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනත සහ 1993 අංක 47 දරන ක්‍රීඩා (සංශෝධිත) පනතේ 21 (අ) වගන්තිය ඇතුළත් විධි විධාන ප්‍රකාර මගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ .

සම්මේලනයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි. මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවල වැදගත්කම හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මා හට නොහැකි විය.

1.2 වියාචනයකළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් වියාචනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී ල. වි. ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිත යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම.

මෙම මූල්‍ය ප්‍රකාශන සුළු හා මධ්‍ය-පරිමාන අස්ථිත්වයන් සඳහා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත වලට (සුළු හා මධ්‍ය-පරිමාන අස්ථිත්වයන් සඳහා ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්) අනුකූලව පිළියෙල කිරීම සත්‍ය හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයක් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සම්මේලනය අඛණ්ඩ පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සම්මේලනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සම්මේලනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණ කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සම්මේලනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සම්මේලනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම්)

ශ්‍රී ලංකා විගණන ප්‍රමිත වලට අනුකූලව පවත්වනු ලබන විගණනය මත පදනම්ව සම්මේලනයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණනය කර විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ වගකීම වේ. කෙසේවුවද, වියාවනයකල මතය සඳහා පදනම ඡේදයේ විස්තර කර ඇති කරුණු හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මා හට නොහැකි විය.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම සම්බන්ධයෙන් විගණන නිරීක්ෂණ

1.5.1 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

අයිතමය	මූල්‍ය ප්‍රකාශන අනුව රු.	අනුරූපී වාර්තා අනුව රු.	වෙනස රු.	කළමනාකරණ මතය	නිර්දේශය
සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය අධිකාරියට ගෙවීමට ඇති මුදල	987,449	3,176,663	2,189,214	සම්මේලනයේ මූල්‍ය ප්‍රකාශන නිවැරදි වේ. කෙසේ නමුත්, රු. 2,189,214 ක මුදල ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හෝ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් රු. 2,189,214 ක මුදල ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හෝ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පියවිය යුතු වේ.	ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හෝ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් රු. 2,189,214 ක මුදල සම්මේලනයට ගෙවිය යුතු බව සම්මේලනය විසින් විගණනයට දන්වා ඇතත්, නිරවුල් කිරීම සඳහා එවැනි මුදලක් නොමැති බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් විගණනයට දැනුම් දී ඇත. එමනිසා, මෙම මුදල සම්මේලනයේ මූල්‍ය ප්‍රකාශන තුල ගැලපීම් කල යුතුය.

1.5.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

අයිතමය	මුදල රු.	නොසැසඳූ විගණන සාක්ෂි	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම්	නිර්දේශය
ගෙවීම්	859,128	ගෙවීම් වවුචර් 13	වවුචර් තරගාවලියේ ලිපිගොනුවට අමුණා ඇති බැවින් විගණනයට ඉදිරිපත් කළ නොහැකි විය.	වවුචර් තරගාවලියේ ලිපිගොනුවට අමුණා නොමැත.
වියදම	51,030,413	ඉන්වොයිසි, කුටිනා න්සි සහ අදාල බිල්පත්		

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ගෙවිය යුතු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම්	නිර්දේශය
2023 දෙසැම්බර් 31 දිනට ගෙවියයුතු ශේෂය රු. 7,704,834 ක් වන අතර ඉන් රු. 50,000 ක් සහ රු. 3,074 823 ක් පිළිවෙලින් වර්ෂ 2 -5 සහ වර්ෂ 05	මෙම ශේෂයන් පියවීමට යෝග්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටී.	ණයගැති ශේෂය පියවීම සඳහා පවතින බැඳීම් පරීක්ෂා කර ඒ

ට වැඩි කාලයක සිට නිරවුල් කිරීමකින් තොරව පැවතුණි. තවද, මෙම වගකීම් පියවීමට ඇති බැඳීම හඳුනා ගැනීමෙන් පසු මූල්‍ය ප්‍රකාශනවල අවශ්‍ය ගැළපීම් කිරීමට කටයුතු කර නොමැති අතර මෙම ශේෂ සනාථ කර ගැනීම සඳහා තහවුරු කිරීම් විගණනය වෙත ඉදිරිපත් කර නොතිබුණි.

අනුව කටයුතු කළ යුතුය.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදිය සඳහා යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම්	නිර්දේශය
2016 ඔක්තෝම්බර් 27 දිනැති අංක 1990/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ජාතික සංගම් සඳහා ක්‍රීඩා නියෝග III කොටසේ නියෝග අංක (xi)	වර්තමාන අන්තර්ජාතික ශේෂිගත කිරීම, කාලසීමාව තුළ අපේක්ෂිත ඉලක්ක සහ කාර්යසාධන මට්ටම වැඩි දියුණු කිරීමේ උපායමාර්ග ඇතුළත්ව වර්ෂ 10 ක් සඳහා සංයුක්ත සැලැස්ම සකස් කර නොතිබුණි.	ඉදිරියේදී සැලැස්ම සැකසීමට සටහන් කර ගත්තෙමි.	කාර්යසාධනය වැඩි කිරීම සඳහා ඉලක්කයන් සහ උපායමාර්ග ඇතුළත්ව වර්ෂ 10 ක් සඳහා සංයුක්ත සැලැස්ම සකස් කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂය තුළ සම්මේලනයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.6,170,986 ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ උභ්‍යන්තරය රු.839,164 ක් විය. එමනිසා, මූල්‍ය ප්‍රතිඵලයේ රු.7,010,150 ක වර්ධනයක් නිරීක්ෂනය විය. පෙර වර්ෂය හා සැසඳීමේදී, සෘජු වියදම රු.56,746,583 කින් වැඩිවීමට සාපේක්ෂව ආදායම රු.67,622,205 කින් වැඩිවීම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

3.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම්	නිර්දේශය
2016 ඔක්තෝම්බර් 27 දිනැති අංක 1990/23 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ජාතික සංගම් සඳහා ක්‍රීඩා නියෝග III කොටසේ නියෝග අංක (xiii) අනුව, කමිටුව මගින් සහතික කරන ලද මූල්‍ය ප්‍රකාශන මූල්‍ය වර්ෂය අවසන් වී මාස 02 ක් තුළ විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. කෙසේනමුත්, සම්මේලනය විසින් 2023 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන විගණනය වෙත ඉදිරිපත් කර තිබුණේ මාස 04 ක් ප්‍රමාදවී එනම් 2024 ජූලි 05 දිනදීය.	සම්මේලනයේ සහතික කරන ලද මූල්‍ය ප්‍රකාශන 2024 ජූලි 05 දින ඉදිරිපත් කරන ලදී.	මූල්‍ය ප්‍රකාශන එක් මූල්‍ය වර්ෂයක් අවසන් වී මාස 02 ක් තුළ විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය.